

වෙළඳුම්බා රජ දැවස ඉදි වූ නාගොල්ල රාජ මහා විහාරය



සැනපෙන පිළිමය



ଶ୍ରୀ ପିଲାମ୍ବ



ଦୁର୍ଗ କଲ୍ପନେଶ୍ୱର

කුරුණැගල ප්‍රධාන තහගරයේ සිට අලුවිට බේ මාර්ගයේ සැනපුම් දෙකහමාරක් (2 1/2) පමණ ගමන් කළ පසු හමුවත බර්මපාල මව්වෙන් දකුණු පසට ඇති අනුර මාර්ගයේහි සැනපුම් එකහමාරක් (1 1/2) ක් පමණ ඇතුළට ගමන් කිරීමේ දී උත්තිභාසික නායෝදු රුහුමා විගාරයට පිවිසිය නැතිය.

ஏதும் கூறாது என்றால் சில நாட்களில் தான் வரவிடும் கூறுகிறேன். மீண்டும் பிரபுவின் கோர்களை விட்டு வரவிடும் கூறுகிறேன். அதை விட்டு வரவிடும் கோர்களை விட்டு வரவிடும் கூறுகிறேன். அதை விட்டு வரவிடும் கோர்களை விட்டு வரவிடும் கூறுகிறேன்.

විහාරයේින මුළුයෙහි ඉඟුරුණී සංස්කෘතායක් සහ ඩාවතා කුටුයෙන්. ඉන් ඔබගේහි ඇති පැරණි කාග්‍ය සූලුහෙක් පසු කරමින් ද පොරුණීක ගැලු පති තරණය කරමින් ද ලෙන් විහාරය කර පිවිසිය ගැනීය.

එම විගරයේළත්තා ඇති කොනක භාෂ්‍ය අතරින් ඉතා විවිධ භාෂ්‍යයක් ලෙස දැන්විය තුළේකේ සූචිය විවරණය ඉතා සිංහල්ම සින්තම් කරන ලද කුඩා ලී පෙටවියෙනි. එම පෙටවියෙනි පියන ඇතුළත භා පිටත අලංකාර සිනුවම් භා මෝස්තර වැනින් විව්‍යුත්වන් කර තිබේ. එකු මෙහි වාසය කළ ව්‍යවහාර හික්කුත් වහන්සේ විහාරස්-රාත්‍යානයෙන් පිට ප්‍රශ්නයෙන් වැඩිමල්වීමේ දී එම සිනුවම් පෙටවිය ජ්‍යෙෂ්ඨ විහාර ගෙයක් ලෙසට හැඳුනා කොට ඇතුළු ප්‍රවාසී.

ලෙන් විතු සහ ගල් ලෙන



ଦେବପାତ୍ର ମୁଦ୍ରଣ



A black and white photograph of a traditional Indian house, likely a temple or shrine, situated under a large overhanging rock. The building has a tiered, tiled roof and a white-painted facade. A person is standing near the entrance on the right side. The overall structure is simple and rustic.

එම විනාරස්ථානයේ වැඩ විවු අපා කත්දේ සූත්‍රන හිමියන් අතින් ලියෙනු දුරුල ගණයේ ප්‍රේතකාල පොත් සුහුගයක් එහි පොත් ගෙව තුළ දක්නට ගැනීය.

වසර සිය ගණනක් පැරුණී වියන් මේස්සිනර විවු - මූරති කාදිය තිරුම් එම විහාර භූමියෙහි ඉඟල ඉංකිර ඇති ගෘහය මහා විහාරය නම් වෙයි. එහි සුවිසල් ඇතුළුපෙන පිළිම වහන්සේ තමනි. එම මහා විහාරයට ඉහළින් දිස් වෙනුයේ ඉපැරුණී බෝධියෙකි. තවද තනි කළ ගැලින් තම්බන ලද එහෙන් මුතකිදී තුළු බලුමයෙන් යැං පිළිසුකර කරන ලද පැරුණී වෙනුන් ය පහැද මෙරුවෙන් දිස්වේ.

මහි කොතුකාගාරය තැරෑම් පොහෝ දිනවල පමණක් බට සලකන්න.

